

විචාරාත්මක වින්තනය හා එහි උපයැගීතාව

හඳුනිරියේ සිරසුමන හිමි

### ප්‍රචේශය

බුදු දහම අනුව "මනං උසස්තිති මනුස්සං" 'මනසින් උසස් ය' යන අදහස මත මානවයාට 'මිනිස්' යන නාමය ලැබේ ඇත. ලෙස්කයේ ජ්‍වල් වන විවිධ සත්ත්ව වර්ග අතර උසස් සත්ත්ව කොට්ඨාසයක් ලෙස මිනිසා හඳුන්වනුයේ ඔවුන් සතු අනර්ස වස්තුව වන සිනිම හා ඒ අනුව ක්‍රියා කිරීමේ හැකියාව අනා සත්ත්වයන්ට වඩා වැඩි හෙයිනි. සමාජය සත්ත්වයකු වශයෙන් මිනිසා බහු සමාජය වපසරියක අනේකවිධ පුද්ගලයන් සමග අන්තර් සබඳතා පැවැත්විය යුතු ය. ලදරුවියේ සිට අනා පුද්ගලයන් සමග අන්තර් සබඳතා පැවැත්වීමෙන් දරුවකු සිය ප්‍රජාතනය සංවර්ධනය කර ගනියි. ඉගෙනීම යනු අන්දැකීම්වල ප්‍රතිඵලයක් වශයෙන් වර්යාවේ හෝ දැනුමේ ස්ථීර වෙනසක් ලෙස සරලව හඳුනා ගත හැකි ය. ඉගෙනීම පිළිබඳ විවිධ අර්ථකරන මෙන්ම ඉගෙනීම පිළිබඳ න්‍යායන් ද රසකි. ඉගෙනීම වනාහි අනුතුමයෙන් සිදුවන මානසික ක්‍රියාවලියක් බව ගෙශන්ගේ (1958) අදහසයි. දරුවකට හොතිකව හෝ අහොතිකව මූන ගැසෙන අන්දැකීම් මනසින් විශ්‍රාන්ත කර ගනිමින් සිය බුද්ධිය සංවර්ධනය කර ගනියි.

පුද්ගලයා සතු වින්තන හැකියා හා තාර්කික හැකියාවේ උත්කාශේය බව තාක්ෂණික අභිවෘතියන්, අග්‍රගත්තය කළාකාතින් විදහා දක්වනු ඇත. වින්තන වර්ගිකරණ අතර නිරමාණයිලි

වින්තනය හා විවාරාත්මක වින්තනය තේකවිධ අංගයන්හි ප්‍රගමනයට තුළු දෙන වින්තනයන් ය. වින්තනය මානයික ක්‍රියාවලියක් වන අතර එය කුසලතා රසක් හා සම්බන්ධ වේ. විවාරාත්මක වින්තනය ද ඒ ඒ ඒ අවස්ථාවට අනුව වෙනස් වේ. සරලව විමසීමේදී විවාරාත්මක වින්තනය යනු යම් අවස්ථාවක් හෝ සිද්ධියක් පිළිබඳව විවාරාත්මකව සිතා බැඳීම වශයෙන් භැඳින්විය හැකි ය.<sup>1</sup> ඒ අනුව පුද්ගලයාට හොතිකව හා අහොතිකව මුන ගැසෙන අත්දැකීම් විවිධ දාෂ්ටරිකෝෂයන්ගෙන් සිතා බැඳිය හැකි ය. එය තර්කානුකූල පදනමක පිහිටිය යුතු ය. එනම්, සාක්ෂි සහිත විය යුතු ය යන්නයි. විවාරාත්මක වින්තනය බොහෝ අධ්‍යාපනයන් “critical thinking”, “higher order thinking”, “problem solving”<sup>2</sup> ආදි වශයෙන් හඳුන්වා ඇති අතර ඩෙවී (Dewey) “පරාවර්තක වින්තනය” (reflective thinking) ලෙස හඳුන්වා ඇත.<sup>3</sup> කෙසේ වුව ද විවාරාත්මක වින්තනය සංරානන ක්‍රියාවලියේ අත්‍යවශ්‍ය සංරචකයක් ලෙස සැලකේ.<sup>4</sup>

විවාරණ්මක වින්තනයෙහි ස්වභාවය

පුද්ගලයාගේ අත්දැකීම් අනුව අදහස් හා ගැටුපු පිළිබඳව ඔහු දරණ ආකළුප විවාරාත්මක වින්තනය නම් වන බව මැක්බාහළුවිගේ අදහසයි. ඒ අනුව පුද්ගලයාගේ අත්දැකීම් මත ඔහුගේ ආකළුප දිනාත්මක හෝ සාමාන්මක විය හැකි ය. එකී අදහස් වෙනත් පුද්ගලයෙකුට හෝ කණ්ඩායමකට විවාරයට ලක් කළ හැකි ය. ශිෂ්‍යයකුට සිය අධ්‍යාපන කාර්ය සාම්ලූහය උදෙසා තාරකික විවාරාත්මක වින්තනය අත්‍යවශ්‍යය වේ. දෙනික ජ්වන ගැටුම් කළමනාකරණය සඳහා ද විවාරාත්මක වින්තනය පුද්ගලයාට අත්‍යවශ්‍යය වේ. නිරමාණයිලි නව්‍ය නිරමාණ සඳහා ඉවහළ ව්‍යුහයේ ද විවාරාත්මක වින්තනයයි. නව දාරුගතිකයන් බිජිවනුයේ ද විවාරාත්මක වින්තනය තිසාවෙනි. යමක් දෙස විවිධ මාන ඔස්සේ බැලීමේ හැකියාව සැම පුද්ගලයෙකුට ම තැනු. සාමාන්‍ය වශයෙන් විවිධ පැතිකඩ ඔස්සේ බැලීමේ හැකියාව සහිත පුද්ගලයන් සිටිය ද තික්ෂණ ඇුනයකින් යමක් දෙස බලන පුද්ගලයන් අල්ප ය. ඔවුන් දාරුගතිකයන් ය. සරල

නිදරණනයක් වශයෙන් අයිසැක් තිව්වන් ඇපල් ගින් වැටුන  
ගෙවීය උච්ච නොයා පහළට පතිත වූයේ කුමන හේතුවක්  
නිසාදැයි විවාරාත්මකව හා තාර්කිකව නොසිනුයේ නම්  
ඉරුත්වාකරණනය සොයාගත නොහැකි ය. තව්ගත බුදුරජාණන්  
වහන්සේට විවාරාත්මක වින්තනය නොනිවූයේ නම්  
කාමසුබල්ලිකානු යෝගය හා අත්තකිලම්නානු යෝගය අතැර  
මධ්‍යම ප්‍රතිපදාව තැමැති තිව්වරිදී මගව අවතිරණව බුදු බව  
ලබාගත නොහැකි ය. නව තිපැයුම් හා නව දාර්ණනික මත ආදිය  
ලොවට දායාද වීමට පුද්ගල විවාරාත්මක වින්තනය අත්තවශය  
බව මේ අනුව හඳුනාගත හැකි ය.

විවාරණ මක වින්තනයේ උපයෝගිතාව

විවාරාත්මක වින්තනය හා එහි උපයෝගිකාව පිළිබඳ විවිධ අදහස් ඉදිරිපත්ව ඇති අතර ඒ පිළිබඳ විශ්‍රාජය විවිධ මාන ඔස්සේ විමසිය හැකි ය. විවාරාත්මක වින්තනය ස්වයං මග පෙන්වීමකි. ආත්ම විනයානුගත සිතුවිලි, සාධාරණ සිතුවිල්ලකින් ඉහළම මට්ටමේ ගුණාත්මක හාවයෙන් පුක්තව සිතීමට උත්සාහ කිරීමකි. ඒ අනුව විවාරාත්මකව හිතන අය නිතාමතාම බුද්ධිමත් ලෙස ත්වත්වීමට උත්සාහ දරන අතර මිනිසුන්ගේ වින්තනයේ ස්වභාවයන් මෙන් ම ආත්මාරුපකාමී හා සමාජ කේන්ද්‍රීය ප්‍රවණතාවන් ඔවුන්ට හඳුනාගත හැකි ය. විශ්ලේෂණය, තක්සේරු කිරීම, සංකල්ප සහ ප්‍රතිපත්ති යන බුද්ධිමය මෙවලම් විවාරාත්මක වින්තනයේදී හාවිත වේ. මෙමගින් තරකානුකූල හැකියාවන් දියුණු කරගත හැකි අතර, විවිධ අගතින්, අවශ්‍යවතාත්මකව පිළිගත් සමාජ නිති සහ විවිධ තාරකිකයන් ද හඳුනාගත හැකි ය. විවාරාත්මක වින්තනය ඇති පුද්ගලයන් බෙහෙවින් සංකීරණ ගැටලු ගැන සරලව සිතා බැලීමෙන්, අනිත් අයගේ අයිතිවාසිකම් හා අවශ්‍යකා නිසි ලෙස සලකා බැලීමට උත්සාහ කරන බව ලින්ඩා එඩිලරගේ අදහසයි.<sup>6</sup> විවාරාත්මක වින්තනය ස්වයං පරාවර්තනය (Self-reflective) සඳහා විරණාත්මක ය. එසේ ම අර්ථවත් ජීවිතයක් ගත කිරීම හා ජීවිත හැඩිගස්වා ගැනීම සඳහා පුද්ගලයාගේ වට්නාකම් සහ තීරණ

සාධාරණීකරණය කිරීම හා පරාවර්තනය කිරීම සඳහා ද අවශ්‍ය වන්නයි.

එසේ ම විවාරාත්මක වින්තනය ස්වයං ඇගයීම සඳහා වන මෙවලමක් ද වේ.<sup>7</sup> මෙය දැකුකාලීන යාචනීව ඉගෙනුමක් වශයෙන් ද හඳුනාගත හැකි ය. එසේ ම සාමාන්‍ය ජීවිතයේදී නිර්මාණය දිව්‍ය මෙන්ම පුළුල්ව සිතිමට උපකාරී වන අතර එය උසස් අධ්‍යාපනයේදී යම් ප්‍රස්තුතයක් විනිශ්චය කිරීමට, ඇගයීමට සහ ගැටුලු විසඳීමට ඇති හැකියාවන් දියුණු කිරීමට ද මග පාදනු ඇත. විවාරාත්මක වින්තනය යනු වින්තකයා මුහුගේ වින්තනයේ ගණාත්මකභාවය වැඩිදියුණු කිරීම හා වින්තනයේ අන්තර්ගත ව්‍යුහයන් දක්ෂ ලෙස හාර ගනිමින් ඔවුන් මත බුද්ධීමය සම්මතයන් පැනවීම වශයෙන් ද අර්ථ දැක්විය හැකි ය. වැදගත් ප්‍රයෝග සහ ගැටුලු මත්‍යකර, ඒවා පැහැදිලිව හා තිබුරදීව සකස් කිරීමට අදාළ තොරතුරු රස් කිරීම හා තක්සේරු කිරීම, එය අර්ථකථනය කිරීම සඳහා කෙටිකාලීන අදහස් හාවිත කිරීම, හොඳින් නිරවචනය කළ නිගමන සහ විසඳුම් වෙත ගොමු කර ඇති අදාළ නිරණයක හා ප්‍රමිති පරික්ෂා කිරීමට විකල්ප ක්‍රමවේදයන් තුළ විවෘත මනසකින් යුතුව සිතීම, අවශ්‍ය පරිදි ඒවායේ උපකල්පන මෙන් ම ප්‍රායෝගික ප්‍රතිච්චාක පිළිබඳව හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම, සංකීරණ ගැටුලුවලට විසඳුම් සෞයා ගැනීම සඳහා අන් අය සමග එලදායී ලෙස සහන්තිවේදනය කිරීමට විවාරාත්මක වින්තය අවශ්‍ය වේ.<sup>8</sup> ස්වයං විවෘතනය, ආත්මවිනයානුගත, ආත්ම අධික්ෂණය සහ ස්වයං තිබුරදී කිරීමේ වින්තනය වශයෙන් ද දැක්විය හැකි ය.<sup>9</sup> විශිෂ්ටත්වයේ දැඩි ප්‍රමිති සහ ඒවායේ හාවිතය පිළිබඳ විධිවිධානයන්ට අනුගතවීමට එය පූර්වාද්‍රාශයක් වන අතර එලදායී සහන්තිවේදනය සහ ගැටුලු විසඳීමේ හැකියාවන් වර්ධනයට ද ඉවහල් වේ.<sup>10</sup>

විවාරණ්මක වින්තනයක ආචාර්යක බව විමසීමේ දී එය  
භාෂාව සහ ඉදිරිපත් කිරීමේ හැකියාවන් වැඩි දියුණු කිරීමට,  
අදහස් හා එම අදහස් ප්‍රකාශ කරන ආකාරය පැහැදිලිව සහ  
කම්මානුකූලව කිරීමට, යමක් තරකානුකූල ව්‍යුහය විශ්ලේෂණය

කරන්නේ කෙසේදැයි විග්‍රහ කිරීමට, යමක් තෝරුම් ගැනීමේ කුසලතාවන් වැඩි දියුණු කිරීමට, නිරමාණයිලින්වය වරධනය කිරීමට, ගැටුලුවක් සඳහා නිරමාණයිලි විසඳුම් ඉදිරිපත් කිරීමට, ජනනය වන නව අදහස් ප්‍රයෝගනවත් වන ආකාරයට අදාළ කාර්ය සඳහා යොදා ගැනීමට, උත්පාදනය වන නව අදහස් ඇගයීමට ලක් කිරීමට, ඉන් හොඳම අදහස් තෝරාගැනීම හා අවශ්‍යතය නම් ඒවා වෙනස් කිරීම සඳහා තීරණය කිරීම ආදියට විවාරාත්මක වින්තනය අත්‍යව්‍යය වේ.

විවාරාත්මක වින්තනය පාසල් ශිෂ්‍යයන්ට ද බෙහෙවින් වැදගත් ය. විවාරාත්මක වින්තන කුසලතා ඇති ශිෂ්‍යයන් වඩා ස්වාධීන ශිෂ්‍යයන් බවට පත්වේ. මේ සඳහා පානිකාමර ඉගෙනුම-ඉගැන්වීම් ක්‍රියාවලියේදී ගුරුවරුන් විසින් මගපෙන්වීය යුතු අතර එහිදී සිසුන්ගේ ඉගෙනුම විලාසයන්, ගත්තින් හා දුරටත් ආගමික ලක්කරණීන් ඉගතීම සංවර්ධනය කර ගැනීමට සහාය විය යුතු ය. පාසලක විෂයමාලාව ගත් කළේ සියලු විෂයයන් ඉගැන්වීම සඳහා විවාරාත්මක වින්තනය අවශ්‍ය වන අතර විශේෂයෙන් විද්‍යාව විෂය උගත්වන අවස්ථාවලදී එම විෂය හැඳුමට භාවිත කරන ලුකින ප්‍රවේශය විවාරාත්මක වින්තනයයි. එසේ ම සමාජ අධ්‍යාපනය හෝ සාහිත්‍යය විෂයයන් ඉගැන්වීමේදී ද සමාජය ප්‍රස්තුත ආදිය යොදා ගනීමින් ගුරුවරයාට විවාරාත්මක වින්තනය උපයෝගී කර ගනීමින් සිසුන් තුළ උසස් ප්‍රජානනයක් ඇති කළ හැකි ය. මිනුම විෂයක් ඉගැන්වීම සඳහා ගුරුවරයාට විවාරාත්මක වින්තනය වැදගත් වේ. බුද්ධිකලම්හන සාකච්ඡා මගින් ගුරුවරුන්ට සිසුන්ගේ විවාරාත්මක වින්තනය ප්‍රඛුද කළ හැකි ය. එතුළින් ශිෂ්‍යයාට යමක් ගැන සිතන ක්‍රියා කරන සැම අවස්ථාවකම විවාරාත්මකව දැකිමේ තෙපුනායය ඇති වේ.

විද්‍යායායින් විද්‍යාත්මක ක්‍රම භාවිත කරන සැම අවස්ථාවකම තමන්ගෙන් ප්‍රශ්න අසම්න්, අදාළ තොරතුරු රස් කිරීම භා තක්සේරු කිරීම තුළින්, භොධින් තරකානුකූලව නිගමන භා විසඳුම් වෙත පැමිණෙන අතර ඒවායේ ප්‍රතිඵ්‍ය දැක්වීමේදී එලදායී ලෙස විවාරණීලිව සන්නිවේදනය ද කරයි. එසේ ම

ශිෂ්‍යයන්ට ද සිය දැනුම, ආකල්ප හා කුසලතා පිළිබඳව විවාරාත්මක සිතිමට ඇවැසි දානය මෙන් ම පෙළඳවීම ද සිදු කිරීම ඉරුවරුන්ගේ වගකීමකි. සිපුන් තුළ වින්තනය ගැන සිතිම වැනි අධිප්‍රජනන අවබෝධය ද අඩි කළ යුතු ය. විවාරාත්මක වින්තනය යනු ඉරුවරුන් විසින් භාවිත කරන අදහස්, තොරතුරු සහ කරුණු මතක තබා ගැනීමෙන් මධ්‍යාව හිය ඉගෙනීම්, වින්තනය සහ විශ්ලේෂණයන් විස්තර කිරීම සඳහා භාවිත කරන පදයක් වශයෙන් ද දැක්විය හැකි ය. සාමාන්‍ය ව්‍යවහාරයේදී විවාරාත්මක වින්තනය යනු සිතිමේ ක්‍රියාවලි සඳහා යොදාගත හැකි කුඩාම ව්‍යවහාරකි. සිපුන්ට විශය කරුණු විශ්ලේෂණයට, සංස්ලේෂණය කිරීමට, නිර්මාණාත්මක වින්තනයෙන් තරක කිරීමට, විශ්ලේෂණාත්මකව ගැටුවක් විසඳීමට හෝ නිගමනයකට එළිඹීමට ද මෙම වින්තනය අවශ්‍ය වේ.

විවාරාත්මක වින්තනය මහෝ විකින්සක ව්‍යායාමයක් ලෙස ද සැලකේ. එය සෞකුටිස්, අරිස්ටෝවල් හා අධින්සටයින් ආදින් සුවිශේෂීම භාවිතකාට ඇත. විවාරාත්මක වින්තකයෙකුට සමාජ ගැටුවක් පරික්ෂා කර බලන්නේ කෙසේ ද, තරකානුකූලව යමක් තේරුම් ගන්නේ කෙසේද යන්නත්, පුද්ගලික විනිශ්චය හෝ පක්ෂපාතීන්වය මත නොපිහිටා මධ්‍යස්ථාව තීරණ ගන්නේ කෙසේද යන්නත් පිළිබඳව මනා අවබෝධයක් පවතී.<sup>11</sup> විවාරාත්මක වින්තන කුසලතා ඇති අයෙකුට තරකානුකූල සම්බන්ධතා අවබෝධ කර ගැනීම තුළින් තරක ඉදිරිපත් කිරීම, තරක සැකසීම හා ඇගයීම, තරකානුකූලව අස්ථාවරත්වයන් සහ පොදු වැරදිම් හඳුනා ගැනීම, ගැටුව තිරාකරණය කිරීම, අදහස්වල වැදගත්කම සහ එම වැදගත්කම හඳුනා ගනිමින් සිය විශ්වාසයන් සහ වටිනාකම් යුත්තිසාහත කිරීමට කටයුතු කිරීම ආදි ඉහළ බුද්ධීමය හැකියා පවතී. විවාරාත්මක වින්තනය තොරතුරු රස්කර ගැනීමේ ක්‍රියාවලියක් ම නොවේ. හොඳ මතකයක් සහිත පුද්ගලයෙකුවීම හෝ කරුණු බොහෝ දන්නා කෙනෙකු වීම විවාරාත්මක වින්තනයේ ද අවශ්‍ය නොවේ. විවාරාත්මක වින්තකයෙකු ඔහු දන්නා දේවලින් යහපත් එල නොලැඟීමට සමත් වන අතර, ගැටුව විසඳා ගැනීමට අවශ්‍ය

තොරතුරු භාවිත කිරීම සහ තමාට දැනුම් දීම සඳහා තොරතුරු මූලාශ්‍රය සෞයා ගැනීමට ඔහු දන්නේය. දැනුම වැඩිදුෂුණු කර ගැනීමට, තරකන හැකියාව ශක්තිමත් කර ගැනීමට මෙකි වින්තනයෙන් හැකි වේ. විවාරාත්මක වින්තනය නිර්මාණයිලින්වයේ අත්‍යවශ්‍ය අංගයක් වන හෙයින් පුද්ගල නිර්මාණාත්මක අදහස් ඇගයීම හා වැඩිදුෂුණු කිරීම සඳහා ද විවාරාත්මක වින්තනය සැම පුද්ගලයෙකුම වර්ධනය කරගත යුතු කුසලතාවකි.

එසේ ම තවත් පසෙකින් විවාරයිලි වින්තනය යනු තොරතුරුවල හා හේතු දැක්වීමේ ක්‍රියාමාර්ගවල අගය හා නිරවද්‍යතාව ඇගයිමේ ක්‍රියාවලියකි. කුමක් විශ්වාස කළ යුතු ද? කුමක් කළ යුතු ද? යනුවෙන් තීරණය කිරීම සඳහා සංගතකාවයෙන් යුතුව විවාරයිලි වින්තනය හාවිත කිරීමට අභ්‍යන්තර පෙළඳීමක් සහිත විම විවාරයිලි වින්තනයේ යෙදෙන අයගේ ලාක්ෂණික ගුණයක් වන බව ගැඹුණ්ගේ අදහසයි. (Facione)<sup>12</sup> විවාරයිලිව සිතන්නෙකු ප්‍රත්‍යාවේශ්‍යනා හැකියාව, ගෛවීත්‍යන හැකියාව, විශ්ලේෂණ හැකියාව මෙන් ම උසස් හා සංකීරණ ලෙස සිතිමේ හැකියාවෙන් සමත්විත වේ. එදිනෙදා ජීවිතයේ තීරණ ගැනීම සඳහා ද මෙකි හැකියාව වැදගත් වන අතර යමක් යමක් සංස්ක්‍රිතාත්මකව තොරා ගැනීම ආදි අවස්ථාවන්හිදී ද මෙම හැකියාව හාවිතයට ගනියි. එසේ ම ගැටුව විසඳීමට ද මෙම වින්තනය අවශ්‍ය වේ. ඉගෙනුම් කාර්යයන්හි ද සිෂ්‍යයකුට ගණීන ගැටුවක් හෝ විවාරාත්මක ප්‍රය්‍යන්යකට පිළිතුරු සැපයීමේදී විවාරාත්මක වින්තනය අවශ්‍ය වේ. ඒ අනුව විශ්වාසයන් තිදුන් සහිත පුළුල් ප්‍රවීයයකින් ගැටුව විසඳීමට විවාරාත්මක වින්තනය අත්‍යවශ්‍ය බව හඳුනාගත හැකි ය. එහෙත් විභාග කේන්ද්‍රීය අධ්‍යාපන සුමයක් තුළ විවාරාත්මක වින්තනයට අවකාශය ලැබෙන්නේ මද වශයෙනි. එම අධ්‍යාපනයෙන් ස්මානිය මැනීම ප්‍රමුඛත්වයෙහිලා සලකන බැවිති. නිර්මාණයිලින්වයෙන් යුතු විවාරයිලි වින්තනයකින් හෙබි පුද්ගලයෙකු බිජි කිරීම රටක අධ්‍යාපන ක්‍රියාවලියක වගකීම වේ. එහෙත් විසි එක් වන ගතවර්ශයෙහි ශ්‍රී ලංකාකේය අධ්‍යාපනය ද

සැලසුම්ගතව ඇත්තේ එකී කාර්ය සාධනය සඳහාදැයි විමසා බැලිය යුතු ය. මත්ද යන්, අනාගත වැඩ ලොවට උවිත පුද්ගලයා සංකීර්ණ සමාජ ගැටුවලට සාර්ථකව මූහුණ දෙමින් නව අභියෝග ජයගැනීමෙහිලා විවාරාත්මක වින්තනය අන්තර්ගත කුසලතාවක් වන හෙයිනි.

### විවාරාත්මක වින්තනයේ අංග

විවාරාත්මක වින්තනයේ අංග (Components of Critical Thinking) 4ක්.<sup>13</sup>

#### 1. දැනුම (Knowledge)

දැනුම ලබාගැනීම සඳහා දැනුම පදනම සහ විශේෂ උපක්‍රම නිර්මාණය කිරීම (උපදෙස් මගින් පහසුවෙන් කළ හැකි ය.)

#### 2. නිගමන (Inference)

උද්ගාමී හෝ නිගමී ක්‍රම හාවිතයෙන් පවතින දැනුම පදනම් කරගෙන නව සම්බන්ධතා ඇති කිරීම

#### 3. ඇගයීම (Evaluation)

ඉදිරිපත් කරන ලද බාහිර තොරතුරු සහ තමන්ගේම දැනුම පදනම් කරගෙන විශ්ලේෂණය කිරීම, විනිශ්චය කිරීම, සඳාවාරමය විනිශ්චයන් සැදීම, විවේචනය කිරීම සහ ප්‍රශ්න කිරීම.

#### 4. අධිප්‍රානනය (Metacognition)

වින්තනය ගැන සිතන ත්‍රියාවලිය, කෙනෙකුගේ තීරණ, අදහස් හෝ විශ්වාසයන්, දැනුවත් කිරීම සහ හොඳින් සහාය දෙනවා ද යන්න තක්සේරු කිරීම මෙයට ඇතුළත් වේ.

එසේ ම මෙහි ද අවශ්‍ය වන විවාරාත්මක වින්තන කුසලතා කිහිපයක් ද පහත රුප සටහන අනුව හඳුනා ගත හැකි ය.<sup>14</sup>



රෝබට් රේඛ්‍රේඛ්‍රිට් අනුව (Robert H. Ennis) විවාරාත්මකව සිනිමෙන්ද අවධානය යොමු කළ යුතු කරුණු ද කිහිපයකි.<sup>15</sup>

1. විවෘත මනසකින් යුත්ත්වීම සහ විකල්පයන් ගැන සැලකිලිමත් වීම.
2. හොඳින් දැනුවත් වීමට උත්සාහවන්න වීම
3. මූලාශ්‍රවල විශ්වසනීයන්වය හොඳින් විනිශ්චය කිරීම
4. නිගමන, හේතු සහ උපකල්පන හඳුනා ගැනීම
5. තරකයට සම්බන්ධ හේතු සාධක පිළිගැනීම, උපකල්පන සහ සාක්ෂාත් සහිතව තරකයේ ගුණාත්මකතාවය විනිශ්චය කිරීම
6. සාධාරණ තත්ත්වයක් වර්ධනය කිරීමට සහ ආරක්ෂා කිරීමට හැකිවීම
7. පැහැදිලි කර ගැනීම සඳහා ප්‍රශ්න ඇසීම
8. වියහැකි උපකල්පන සම්පාදනය කිරීම (පරිණාම හොඳින් සැලසුම් කිරීම)
9. සන්දර්භයට ගැලපෙන ආකාරයෙන් පද නිරවචනය කිරීම
10. සුපරික්‍රාකාරිව සුදුසු නිගමනවලට එළඹීම

ස්ක්‍රීන් සහ පෝල්ට අනුව විවාරාත්මක වින්තනය දුෂ්කර ගැටුව විසඳුමින් වැදගත් තීරණ ගැනීමට යොමුවන විට

යොදාගත යුතු වැදගත් මෙවලමකි.<sup>16</sup> නමුත් හැමවේම විවාරාත්මකව සිනිය නොහැකි අතර ඇතැම්විට එසේ සිනිමට අවශ්‍ය ද නොවන බවත්, මෙහිදී වැදගත් වනුයේ පුවිණෝ කරුණුවලදී තරකානුකූලව සිතම්න් තමන් සතු අඩුපාඩු ඉදිරියෝදු මගහරවා ගැනීම බවත් ඔවුන්ගේ අදහසයි.<sup>17</sup>

විවාරාත්මක වින්තන කුසලතා විශේෂිත වූ විෂය කේතුයකට පමණක් සිමා නොවේ. ඕනෑම කේතුයක පැන නගින ගැටුපු තිරාකරණය කර ගැනීමට හා එම ගැටුපු කළමනාකරණය කර ගැනීමටත් විවාරාත්මක වින්තනය ඉවහල්වේ. නොද වින්තන කුසලතා සහිත ප්‍රජාවක් තුනන ලෝකයට අවශ්‍ය ය. විවාරාත්මක වින්තනය පුද්ගල ඉදිරිපත් කිරීමේ හැකියාවන් ද වැඩි දියුණු කරයි. ඇතැම්විට යමෙකු ඉදිරිපත් කරන අදහස් අනෙක් අයට ක්‍රමානුකූලව සංජානනය කරගැනීමට අපහසුවිය හැකි ය. මේ හේතුවෙන් අනෙකාට පැහැදිලිව සහ ක්‍රමානුකූලව සිනිමට අපහසු විය හැකි ය. තරකානුකූල අදහස් විශ්ලේෂණය කරන්නේ කෙසේදැයි විශ්‍රාන්තික කරගැනීම සඳහා විවාරාත්මක වින්තන හැකියාව පුද්ගලයෙනු බවට පත්වේ.<sup>20</sup> පුද්ගලයෙනු සතු විවාරයිලි වින්තන කුසලතාවල ගුණාත්මක මාන කිහිපයකි.

අවධි අනුව සිදු වන බව පවුල් සහ එල්බරගේ අදහසයි.<sup>19</sup> ඒ අනුව මුල් අවධියේදී පුද්ගලයන් තම වින්තනයේ ගැටුපුවක් ඇති බව කිසිසේත් ම නොදැන සිටීමට පුරුවන. තම විශ්වාස හා අදහස් සෙසු අය විසින් අහිසෝයට ලක් කළ විට හෝ තම වින්තනයේ අඩුපාඩු හෝ ගැටුපු තමාම හඳුනාගත් පසු පුද්ගලයන් තම වින්තනය වැඩි දියුණු කිරීමට උත්සාහ කරනු දැකිය හැකි ය. රළුග අදියරේ ද මවුනට නිරතුරුව අභ්‍යාසයේ යෙදීමේ අවශ්‍යතාව පවතින අතර මතා වින්තන පුරුදු ව්‍යවහාර කිරීමට එය උදව් කර ගැනීමේ හැකියාව ද ලැබේ. අවසන් අදියරේ ද විවාරයිලි වින්තන හැකියාව ස්වයංක්‍රීයව ලැබෙන අතර පුද්ගලයා ප්‍රවීණ වින්තකයෙකු බවට පත්වේ.<sup>20</sup> පුද්ගලයෙනු සතු විවාරයිලි වින්තන කුසලතාවල ගුණාත්මක මාන කිහිපයකි.

- පැහැදිලි බව - Clarity
- තිරවද්‍ය බව - Accuracy
- තත්ත්වතාව - Precision
- අදාළ බව - Relevance
- ගැහුර - Depth
- පුරුල් බව - Breadth
- තරකානුකූල හේතු දැක්වීම - Use of logical reason

විවාරාත්මක වින්තනය අධ්‍යාපනය සඳහා අතිශයින් වැදගත් අංශයකි. දැනුම හා අත්දැකීම් අත්පත් කර ගැනීමෙන් විවාරාත්මකව ක්ලේපනාකාරිව සිතීමේ හැකියාව බොහෝ විට වැඩි වේ. එහෙත් මෙම ක්‍රියාවලිය ලදරු අවධියේ සිටීම ආරම්භ කිරීම අත්‍යවශ්‍ය ය. විවාරාත්මක වින්තන කුසලතාවන් වඩා නොදැකීම් දැනුම තුවමාරු කර ගන්නා ක්‍රමයකි. දරුවන්ට විධිමන් අධ්‍යාපනය ආරම්භ කිරීමට පෙර දෙම්විපියන්ගේ රෙක්වරණය හා සම්බන්ධතා හේතුවෙන් මෙවුන් තුළ විවාරාත්මක වින්තන කුසලතා වර්ධනය වේ. එබැවින් ශිෂ්‍යයින් විවාරාත්මක වින්තනයකට පෙළඳවීම වැදගත් වන අතර ගැටුපුවලට මුහුණ දීමට විවාරාත්මක වින්තන කුසලතා උපයෝගී කර ගත හැකි

කින්ග් හා කිච්චර (King & Kitchener) අනුව විවාරයිලි වින්තන හැකියාවන් ක්‍රමයෙන් මත්‍යවන්නායි.<sup>18</sup> එසේ ම විවාරයිලි වින්තන හැකියා සංවර්ධනයවීම තම වින්තන ක්‍රියාවලිය දියුණු කර ගැනීමේ අදහසින් සිදු කරන විශ්ලේෂණාත්මක වින්තනයේ

අපුරුද ද පෙන්වා දිය යුතු ය. යම් ගැටළුවකදී එම ගැටළුව විසඳාගැනීමට හෝ ගැටළුව කළමනාකරණය කිරීමේ දී පුද්ගල මනසේහි ඇති වන මනෝමය වූ ක්‍රියා සහන්තතිය අවබෝධ කර ගැනීම වැදගත් ය. මේ සඳහා උසස් මානසික හැකියාවන් (මානසික මෙවලම්) අවශ්‍ය ය. එනම්,

- සිතීම ගැන සිතීම - Thinking about thinking
- සෙවීම - Searching
- සම්බන්ධය නිර්මාණය කිරීම (පෙර දැනුම) - Making associations (former knowledge)
- විස්තර කිරීම - Explaining
- විය්ලේෂණය - විකල්පයන් සෞයෝගීත් - Analyzing - Looking for option
- ගැටළු නිරාකරණය කිරීම - Problem solving
- වින්තන රාමුවන් පිටත සිතීම සහ බොහෝ කේෂයකින් යමක් ගැන සිතීම  
Thinking “outside the box” & thinking about something from many angles<sup>21</sup>

මෙකි හැකියා විවාරාත්මක වින්තන කුසලතා ගොඩනගයි. විවාරාත්මක වින්තන කුසලතා සිපුන් තුළ ඇති කිරීම ඉගැන්වීමෙහි නිරත ඉරුවරුන්ගේ කාර්ය වේ. පන්ති කාමර ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියේදී විවාරාත්මක වින්තනයට ඇතුළත් වන කරුණු කිහිපයක් පහත අපුරින් දැක්විය හැකි ය.

- උද්වේගය වැළැක්වීම (විෂය මූලිකත්වයට ඉඩදෙයි)  
Restraining emotion (allows objectivity)
- යම් යම් දේවල් පිළිබඳව වෙනස් විදියට සිතා බැඳීම (පැහැදිලිව පෙනෙන දෙයට වඩා ඔබට සිතීම)  
Looking at things differently (thinking beyond the obvious)
- කොරතුරු විය්ලේෂණය කිරීම (එය බිඳ දමන්නා)  
Analyzing information (break it down!)

- ප්‍රශ්න ඇසීම (දැනුම ප්‍රචාරකය කරයි, ගැටළු විසඳීම සඳහා උපකාරි වේ.)  
Asking questions (promotes knowledge, helps solve problems)
- ගැටළු නිරාකරණය කිරීම (එය හඳුනා ගන්න, එය පැවු කරන්න, විකල්පයන් සෞයන්න සහ එම විකල්ප සංවර්ධනය කරන්න)  
Problem solving (identify it, narrow it, look for and develop alternatives)
- සිද්ධාන්ත සහ මතය (එය ප්‍රත්‍යාස්‍ය කළ හැකි ද?)  
Fact vs. opinion (can it be proven?)
- සත්‍යය සෙවීම (එය කොහොද?)  
Seeking truth (where is it?)<sup>22</sup>

ශේගර සහ රුබන්ගේල්ඩ් (Scheffer and M.G. Rubenfeld) විවාරාත්මක වින්තන පුරුදු සහ විවාරාත්මක වින්තන කුසලතා පිළිබඳ සාකච්ඡා කරන අතර විවාරාත්මක වින්තන කුසලතාවන් සඳහා, මුළුන් ක්‍රියාකාරකම් ප්‍රකාශ ගණනාවක් ද ඉදිරිපත් කර ඇත. ඒවා පහත දැක්වේ.

### 1. විය්ලේෂණය (Analyzing)

යමෙකුගේ ස්වභාවය, ක්‍රියාකාරිත්වය හා සබඳතා සෞය ගැනීම සඳහා සමස්තයක් කොටස්වලට කැඩීම හෝ වෙන් කිරීම

මම එය කොටසින් කොටස අධ්‍යයනය කළේම. (I studied it piece by piece)

මම දුව්‍ය වර්ග කළේම. (I sorted things out)

### 2. ප්‍රමිති යොදා ගැනීම (Applying Standards)

පිළිගත් පුද්ගලික, වෘත්තිය, සමාජ නීති හෝ නිරණායක අනුව විනිශ්චය කිරීම.

මම එය අනුව විනිශ්චය කළා. "I judged it according to..."

### 3. තොරතුරු වෙන් කිරීම (Discriminating)

විවිධ දේ හෝ තත්ත්වයන් අතර වෙනස්කම් මෙන් ම, සමානකම හඳුනා ගැනීම හා වර්ගයට හෝ තරාතිරම් පිළිබඳ සැලකිල්ලෙන් වෙනස්කම් දැක්වීම

මම පිළිවෙළට විවිධ වර්ගවලට බෙදාවා “I rank ordered the various...”

මම ද්‍රව්‍ය එකට වර්ග කළා. “I grouped things together”

### 4. තොරතුරු සෙවීම (Information Seeking)

අදාළ මූලාශ්‍රයන් හඳුනා ගැනීමෙන් සහ එම මූලාශ්‍රවලින් වාස්ත්‍රික, වෛශ්‍යාචික හා වත්මන් දත්ත එක්ස්ස කිරීමෙන් සාක්ෂාත්, කරුණු හෝ දැනුම සෙවීම

සෙවීමට / අධ්‍යාපනය කිරීමට අවශ්‍ය බව මම දැන සිටියේම්. “I knew I needed to lookup/study...”

මම දත්ත සෞයා බැඳුවා  
“I kept searching for data.”

### 5. තරකානුකූල හේතු දැක්වීම (Logical Reasoning)

සාක්ෂි මගින් පුක්ති සහගත කර ඇති හෝ උපකාරී වන නිගමන හෝ නිශ්චිතයට එළඹීම

මම තොරතුරුවලින් නිගමනය කළා.  
“I deduced from the information that...”

නිගමනය සඳහා මගේ තරකය වූයේ  
“My rationale for the conclusion was...”

### 6. පුරෝක්තනය (Predicting)

සැලසුමක් හා එහි ප්‍රතිච්චාක පිළිබඳ සිතිම “Envisioning a plan and its consequences”

මම අදහස් කළ ප්‍රතිච්චය වන්නේ... “I envisioned the outcome would be...”

මම සූදානම... “I was prepared for...”

### 7. දැනුම හුවමාරු කිරීම (Transforming Knowledge)

සන්දර්ජයන් අතර තත්ත්වය, ස්වභාවය, ආකෘතිය හෝ ත්‍රියාකාරිත්වය වෙනස් කිරීම හෝ පරිවර්තනය කිරීම

මම මූලික කරුණු මගින් දියුණු කර... ”

“I improved on the basics by...”

එම තත්ත්වයට ගැලපේදැයි මම ක්‍රේඛනා කළේම්<sup>23</sup>  
“I wondered if that would fit the situation of ...”

විවාරාත්මක වින්තනය සිංහයන් ගතානුගතිකත්වයෙන් යුත්තව සිතිමේ හා ත්‍රියාකාරීමෙන් මධ්‍යම රැගෙන යන අතර තිරමාණයිලින්වයට මංපෙන් විවර කරයි. විසින්ක්වන සියවසේ පාසල තුළින් බිජිකිරීමට අපේක්ෂා කරනුයේ තුදෙක් තිශ්ටීය පුද්ගලයෙකු තොව විවාරයිලිව සිතා නව අනියෝග ජය ගනීමින් නවෝත්පාදන හැකියා සහිත පුද්ගලයන් ය.

### විවාරාත්මක වින්තනයේ වාසි

විවාරයිලි වින්තනයේ වාසි කොටස් තුනක් යටතේ විමසිය හැකි ය.

1. ගාස්ත්‍රීය ත්‍රියාකාරිත්වය (Academic performance)
2. රැකියා ස්ථානය (Workplace)
3. දෙනික ත්විතය (Daily life)

ගාස්ත්‍රීය සාධනය යටතේ සෙසු අයගේ තරේක විතර්ක හා විශ්වාස හඳුනා ගැනීම, එම කරුක හා විශ්වාස ඇගයිමට හැකිවීම හා නිගමන සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීමට හැකිවීම අයන් වන අතර රැකියා ස්ථානය යන කොටසට සෙසු අයගේ තීරණ පිළිබඳ ගැටුරු අවබෝධයක් ලබා ගැනීමට, විවාත මනසක් සඳහා

දිරිගැන්වීමට, ගැටුපු විසඳීමේදී වඩාත් විශ්ලේෂණාත්මකව සිතිමට විවේචනාත්මක වින්තනය අවශ්‍ය වේ. දෙනික ජීවිතය තුළ ඇති වාසි වශයෙන් අදාළ තීරණ ගැනීමෙන් වැළැකීමට මෙන්ම සමාජය, ආර්ථික, දේශපාලන තීරණ ගැනීමට ද අවශ්‍ය වේ. තම අගතින්, උපකල්පන පිළිබඳ තමාට ම බැලීමේ හැකියාව ද මෙමතින් ලැබේ. එසේ ම විවාරයිලි වින්තනයේ වාසි වශයෙන් වැදගත් ප්‍රයෝග සහ ගැටුපු මතුකර, ඒවා පැහැදිලිව හා නිවැරදිව සකස් කිරීමට හැකිවීම, අදාළ නොරතුර රස් කිරීම හා තක්සේරු කිරීම, එය අර්ථකර්තය කිරීම සඳහා කෙටිකාලීන අදහස් භාවිත කිරීම, නොදින් නිර්වචනය කළ නිශ්චල සහ විසඳුම් වෙත යොමු කර ඇති අතර අදාළ නිර්ණායක හා ප්‍රමිතිවලට ඒවා පරික්ෂා කිරීමට හැකිවීම, විකල්ප ක්‍රමවේදයන් තුළ විවෘත සිතා බැලීම, අවශ්‍ය පරිදි ඒවායේ උපකල්පන හා ප්‍රායෝගික ප්‍රතිච්‍රිත තුළනා ගැනීම, තක්සේරු කිරීමට හා සංකිරණ ගැටුපුවලට විසඳුම් සෞයා ගැනීම සඳහා අන් අය සමග එලදායී ලෙස සන්නිවේදනය කිරීමට හැකිවීම ආදිය වාසි වෙවත් ප්‍රයෝගන වශයෙන් තුළනාගත හැකි ය.<sup>24</sup>

මෙහි වාසි පිළිබඳ විමසීමේදී එය විවිධ කෙළේතු හා සාලේෂු වන බව පෙනී එනම්, විවිධ කෙළේතු ඔස්සේ වාසි වෙනස් වන බවයි.

එසේ ම විවාරයිලි වින්තනයට පොදු බාධා කිහිපයක් ද තුළනාගත හැකි ය. එනම්, ආත්මකේන්ද්‍ර බව (Egocentrism), සමාජ කේන්ද්‍රීය බව (කණ්ඩායම් එකගතාව හා අනුගතවීමේ අවශ්‍යතාව- Sociocentrism), සාධාරණ සාලේෂු හෝ හේතු රහිතව ඇති කර ගන්නා උපකල්පන (Unwarranted Assumption), ලෝලි වින්තනය (Wishful thinking) හා සාලේෂු වින්තනය (පුද්ගල බද්ධ බව හා සංස්කෘතික පසුබීම ආදිය මත අපේ අදහස් වෙනස් නොකිරීම) (Related thinking) ආදියයි.

### නිශ්චලනය

මෙම අනුව විමසා බැලීමේදී බුද්ධිමය හා ප්‍රජාතන කුසලතාවන් සඳහා පොදුවේ ව්‍යවහාරිත තාමය විවාරයිලි වින්තනය නමින් තුළනා ගත හැකි අතර පුද්ගලයා විසින් ගොඩ නගන තරකා එලදායීව තුළනා ගැනීම, විශ්ලේෂණයට හා ඇගයීමට, තමාගේ මෙන් ම අනුන්ගේ අගතින් හා ප්‍රක්ෂාපාති අදහස් විමසා බැලීමට, නිශ්චල පිළිගැනීමට, හේතු තුළනා ගැනීමට හා විශ්වාසයන් මෙන් ම පුද්ගල ක්‍රියාකාරීත්වය මැනවින් දැන ගැනීමට විවාරාත්මක වින්තනය අක්‍රුවයා වේ. සුපෙළරුසේයකින් හෙවින් පුරවැසියෙකු ලොවට දායාද කිරීමේ අධ්‍යාපනයේ අවසන් පරමාර්ථ සාධනය සඳහා ද විවාරයිලි වින්තනය බෙහෙවින් උපකාර වේ. ඉගෙනුම්-ඉගැන්වීම ක්‍රියාවලියේ ද ගුරුවරයා විවාරයිලි පුද්ගලයෙකු විය යුතු අතර ඉගෙනුම් අවස්ථා සංවිධානය කළ යුත්තේ විවාරයිලි වින්තනයට තුළු දෙන ලෙස ය. ශිෂ්‍යයාට සිය වට්නාකම් ලොවට විදහා දැක්වීම සඳහා විවාරයිලි වින්තනය ඉවහල් වන අතර පොදුවේ සැම කාර්යක් පිළිබඳව නිශ්චිතවම තුළනා ගැනීමට විවාරාත්මක වින්තනය අක්‍රුවයා ය. දෙනික දිවිය සරු කර ගැනීමට සේවා ස්ථානයේදී මෙන් ම, වෙනත් සමාජය කාර්යන් සඳහා ද සැමට එකසේ උපයෝගී වන වින්තනයක් වශයෙන් විවාරාත්මක වින්තනය හැදින්විය හැකි ය.

### ආන්තික සටහන්

- සේනාධිර, සිල්වි සහ වනසිංහ, ගාමින්ද, (2005) ඹූහ නිර්මාණ බව විධනය සඳහා පාපල අධ්‍යාපන පැලසුම්කරණය. කොළඹ: ගොඩගේ, 8.78.
- Crowl, T. K., Kaminsky, S., & Podell, D. M. Educational psychology: Windows on teaching. Madison, WI: Brown and Benchmark (1997). Lewis, A., & Smith, D. (1993). Defining higher order thinking. Theory into Practice, 32(3), 131-137p.
- Dewey, J. (1933), How we think. Buffalo, NY: Prometheus Books. p. 74. Taken by Rodgers C. (2002). Defining Reflection Another Look at John Dewey and Reflective Thinking article

- 4 Crowl, T. K., Kaminsky, S., & Podell, D. M. (1997). Educational psychology: Windows on teaching. Madison, WI: Brown and Benchmark.
- 5 Macdonald,F.J., Education psychology, Tokyo : Overseas Publication, 1959,178p.
- 6 Richard Paul and Linda Elder, (2008), The Miniature Guide to Critical Thinking Concepts and Tools. Foundation for Critical Thinking Press.
- 7 , access date. 07.05.2018
- 8 Richard Paul and Linda Elder, (2008), The Miniature Guide to Critical Thinking Concepts and Tools, Foundation for Critical Thinking Press.
- 9 Richard Paul and Linda Elder, (2008), The Miniature Guide to Critical Thinking Concepts and Tools, Foundation for Critical Thinking Press.
- 10 Richard Paul and Linda Elder, (2008), The Miniature Guide to Critical Thinking Concepts and Tools, Foundation for Critical Thinking Press,
- 11 <https://criticalthinkingacademy.net/index.php/benefits-of-critical-thinking>, access date. 08.05.2018
- 12 Facione, Peter A, (2011), Think Critically. Pearson Education: Englewood Cliffs, NJ.,
- 13 [https://en.wikibooks.org/wiki/Cognition\\_and\\_Instruction/Problem\\_Solving,\\_CriticalThinking\\_and\\_Argumentation](https://en.wikibooks.org/wiki/Cognition_and_Instruction/Problem_Solving,_CriticalThinking_and_Argumentation), access date. 08.05.2018
- 14 [https://en.wikibooks.org/wiki/Cognition\\_and\\_Instruction/Problem\\_Solving,\\_CriticalThinking\\_and\\_Argumentation](https://en.wikibooks.org/wiki/Cognition_and_Instruction/Problem_Solving,_CriticalThinking_and_Argumentation), access date. 08.05.2018
- 15 Robert H. Ennis, rhennis@illinois.edu. A super-streamlined conception of Critical thinking
- 16 Michael Scriven & Richard Paul, (1987), (A statement) presented at the 8th Annual International Conference on Critical Thinking and Education Reform, Summer. 03p.
- 17 Michael Scriven & Richard Paul, (1987), (A statement) presented at the 8th Annual International Conference on Critical Thinking and Education Reform, Summer. 03p.
- 18 Richard Paul and Linda Elder, (2007) Critical Thinking Competency Standards, Foundation for Critical Thinking Press, 6p.
- 19 Richard Paul and Linda Elder, (2007) Critical Thinking Competency Standards, Foundation for Critical Thinking Press. 6p.
- 20 Paul, R. and Elder, L. (2010) The Miniature Guide to Critical Thinking Concepts and Tools. Dillon Beach: Foundation for Critical Thinking Press.

- 21 STUDY STRATEGIES AND CRITICAL THINKING SKILLS access date. 10.06.2018
- 22 STUDY STRATEGIES AND CRITICAL THINKING SKILLS, access date. 10.06.2018
- 23 Courtesy of B. K. Scheffer and M.G. Rubenfeld, (2001) "Critical Thinking: What Is It and How Do We Teach It?," Current Issues in Nursing. 81p.
- 24 Richard Paul and Linda Elder, (2008), The Miniature Guide to Critical Thinking Concepts and Tools, Press. 08p.

